



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක : 2477424, 2477423, 2477418  
 ෆැක්ස් : 2346257, 2477739  
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති පත් නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2020 මාර්තු මස 05 දින

**මුදල් ප්‍රතිපත්ති විවරණය: 2020 - අංක 02**

**ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගනී**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 04 වැනි දින පැවති රැස්වීමේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

**ගෝලීය ආර්ථික වර්ධනයේ ඇති විය හැකි අස්ථාවරයන් හමුවේ බොහෝ ආර්ථිකයන් වඩාත් ලිහිල් ප්‍රතිපත්ති සඳහා යොමුවෙමින් පවතී**

කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්ත වීම ගෝලීය වශයෙන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් දක්වා වර්ධනය වීම සහ එය වසංගතයක් බවට පත්වීමට පවතින හැකියාව හේතුවෙන් 2020 වසරේදී ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම කෙරෙහි සැලකිය යුතු තර්ජනයක් ඇති කර ඇත. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය කෙරෙහි ඇති වී ඇති පුළුල් බලපෑම මගින් වෙළඳ කටයුතු, සංචාරක සහ ආයෝජන ගලායෑම් දුර්වල වීම හරහා ගෝලීය ආර්ථිකය වෙතට බලපෑම් ඇති විය හැකිය. චීනයෙන් පිටත වාර්තා වන කොරෝනා වෛරසය (COVID-19) ආසාදිතයන් ප්‍රමාණයෙහි මැනකදී වාර්තා වූ සීඝ්‍ර ඉහළ යෑම තුළින් මෙම වෛරසය ව්‍යාප්ත වීම හරහා සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් ඇතිවිය හැකි ඉහළ බලපෑම පිළිබිඹු කරයි. මෙමගින් ගෝලීය ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන් මත ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා ලොව පුරා ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඉහළ ප්‍රතිපත්ති සහායක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දියුණු ආර්ථික සහ නැඟී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි මුදල් ප්‍රතිපත්තීන් පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ වේගයකින් ලිහිල් කරනු ඇතැයි පුරෝකථනය කෙරේ.

**කොරෝනා වෛරසයේ (COVID-19) ගෝලීය ව්‍යාප්තිය මගින් ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති විය හැකිය**

ශ්‍රී ලංකා ආර්ථිකයට වන නිශ්චිත බලපෑම රඳා පවතිනුයේ මෙම වෛරසයේ ගෝලීය ව්‍යාප්ති මට්ටම, එම ව්‍යාප්තිය පවතිනු ලබන කාල පරාසය සහ ප්‍රධාන ආර්ථිකයන් සහ වෙළඳ හවුල්කරුවන්ගේ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර වැනි සාධක මත වේ. පාරිභෝගික, අන්තර් සහ ආයෝජන භාණ්ඩ ආනයනයන්හි සැලකිය යුතු ප්‍රමාණයක් චීනයෙන් ගෙන්වීම හේතුවෙන් චීනය සමඟ පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධතාවන්ට මෙමගින් සෘජුවම බලපෑම් ඇති විය හැකිය. ගෝලීය ආර්ථිකයේ ඇති විය හැකි පසුබෑම සහ සැපයුම් දාමයට ඇතිවන බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ හා සේවා අපනයනවලට මෙන්ම ඒ හා සම්බන්ධ සැපයුම්වලටද බලපෑම් ඇති විය හැකිය. චීනයෙන් පැමිණෙන සංචාරකයින්ගේ අඩුවීම හේතුවෙන් ඇති විය හැකි සෘජු බලපෑමට අමතරව ගෝලීය වශයෙන් සංචාරක ක්ෂේත්‍රය පසුබෑමට ලක්වීමද ශ්‍රී ලංකාවේ සංචාරක අංශයට බලපානු ඇත. ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින රටවල මෙම වෛරසය පැතිරීම හේතුවෙන් ප්‍රේෂණ ගලා ඒම සඳහාද බලපෑම් ඇති විය හැකිය. ගෝලීය

බලශක්ති මිල ගණන් සහ ජාත්‍යන්තර පොලී අනුපාතික පහළ යෑම තුළින් සුළු ප්‍රතිලාභයන් ඇති විය හැකි වුවද, ඉහත සඳහන් අහිතකර තත්ත්වයන්හි බලපෑම සාපේක්ෂව විශාල වනු ඇත.

### **අබණ්ඩ ප්‍රතිපත්ති සහායයන් තුළින් ආර්ථික කටයුතු මැදිකාලීන වශයෙන් ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇත**

කොරෝනා වෛරසයේ (COVID-19) ව්‍යාප්තිය හේතුකොටගෙන ගෝලීය වර්ධනයේ ඇති විය හැකි අඩාලවීම්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයන් සහ රජයේ වාර්ෂික අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමේ ඇති වූ ප්‍රමාදය ආදී කරුණු හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ අවිනිශ්චිතතාවන් පැවතියද, වැඩිදියුණු වන ආයෝජන විශ්වාසයන් සමඟ මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල උත්තේජක ක්‍රියාමාර්ග හේතුකොටගෙන 2020 වසරේදී ආර්ථිකය දැනට පවතින මන්දගාමී තත්ත්වයෙන් යථා තත්ත්වයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, මැදි සහ දිගුකාලීනව එවැනි තත්ත්වයන් පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති අවකාශය සීමිත බැවින්, ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට සුදුසු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම අත්‍යවශ්‍ය වේ.

### **වර්ධනය වන ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ වුවද විදේශීය අංශය ශක්තිමත්ව පවතී**

ආනයන සීඝ්‍ර ලෙස අඩු වීම සහ අපනයන සුළු වශයෙන් ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු ලෙස අඩු වූ වෙළඳ හිඟය සමඟ 2019 වසරේදී ජංගම ගිණුමේ ශේෂයේ වැඩිදියුණුවීමක් දක්නට ලැබුණි. පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුබැමට ලක්වූ සංචාරක අංශය 2019 වසරේදී අපේක්ෂිත මට්ටමට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත් විය. කෙසේ වුවද, කොරෝනා වෛරසයේ (COVID-19) ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන්, ඉදිරි කාලයේදී සංචාරක අංශය කෙරෙහි අහිතයෝග ඇති විය හැකිය. 2019 වසරේ පළමු මාස එකොළහ තුළ මන්දගාමී වූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 2019 දෙසැම්බර් සහ 2020 ජනවාරි මාසවලදී වර්ධනයක් පෙන්නුම් කළේය. මේ අතර, වර්ධනය වන ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ, වඩා ආරක්ෂිත වත්කම් කෙරෙහි ආයෝජකයන්ගේ ඇති කැමැත්ත ඉහළ යෑම හේතුකොටගෙන 2020 වසරේ මේ දක්වා කාලය තුළදී රජයේ සුරැකුම්පත්හි විදේශ ආයෝජන ශුද්ධ වශයෙන් පිටතට ගලා යෑමක් වාර්තා විය. 2020 වසරේ මේ දක්වා කාලය තුළදී කොළඹ කොටස් වෙළඳපොළෙහි ද්විතීක වෙළඳපොළ තුළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම් ද සුළු ප්‍රමාණයක් වාර්තා විය. මෙම තත්ත්වයන්

පිළිබිඹු කරමින්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු අවප්‍රමාණයක් වාර්තා කරමින් පුළුල් වශයෙන් ස්ථාවරව පැවතුණු අතර, 2020 ජනවාරි මාසය අවසානය වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 7.5 ක් වූ අතර, එය මාස 4.5 ක ආනයන ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් විය.

**සැපයුම් අංශයේ බාධා හේතුවෙන් ඇති විය හැකි තාවකාලික විචලනයන් හමුවේ වුවද උද්ධමනය මැදිකාලීනව අපේක්ෂිත පරාසයේ ස්ථායීව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ**

2020 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද.) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය, ආහාර උද්ධමනයේ සීඝ්‍ර ඉහළ යෑම හේතුවෙන් අනපේක්ෂිත ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කළේය. ආහාර භාණ්ඩ පැස සඳහා වැඩි බරක් තැබූ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) මත පදනම් වූ මතුපිට උද්ධමනයද 2020 වසරේ ජනවාරි මාසයේදී සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් වාර්තා කළේය. කෙසේ වුවද, මන්දගාමී සමස්ත ඉල්ලුම් තත්ත්වයන් පිළිබිඹු කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය සියයට 4 ට වඩා අඩු මට්ටමක පැවතුණි. මේ අතර සැපයුම් තත්ත්වයන් ඉහළ යෑමත් සමඟ 2020 පෙබරවාරි මස අවසානයේ සිට එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස පහත යෑමක් පෙන්නුම් කළේය. ඒ අනුව, නවතම පුරෝකථනයන්ට අනුව උද්ධමනය කෙටි කාලයේදී පහළ යෑමක් පෙන්නුම් කරන අතර, ඉන්පසුව එය අපේක්ෂිත පරාසය තුළ ස්ථායී වනු ඇත. කෙටි කාලීනව ඉල්ලුම මගින් ජනිත වන උද්ධමන පීඩන අපේක්ෂා නොකළද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දත්ත සම්පව අධීක්ෂණය කිරීම අඛණ්ඩව සිදු කරන අතර උද්ධමන අපේක්ෂා මැද තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීමට අවශ්‍ය මනා ඉදිරි දැක්මකින් යුතු ක්‍රියාමාර්ග ගනු ඇත.

**2020 ජනවාරි මාසය තුළදී මුදල් සහ ණය සමස්ත වර්ධනයේ ඉහළ යෑමක් දක්නට ලැබුණි**

2019 වසරේ අගෝස්තු මාසයේ සිට දක්නට ලද වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණයෙහි මාසික සාමාන්‍ය ඉහළ යෑම හා සැසඳීමේදී 2020 වසරේ ජනවාරි මාසය තුළදී ණය ඉහළ යෑම ඉතා සුළු ප්‍රමාණයක් වුවද, පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2020 ජනවාරි මාසයේදී අඛණ්ඩ ලෙස ඉහළ ගියේය. මේ අතර, රජයේ ඉහළ ගිය මූල්‍ය අවශ්‍යතාව පිළිබිඹු කරමින් රජය වෙත ලබා දුන් ණය 2020 ජනවාරි මාසය තුළදී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. දේශීය ණය වර්ධනයේ ප්‍රසාරණය හේතුවෙන් පුළුල් මුදල් සැපයුමේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයද 2020 ජනවාරි

මාසය තුළදී ඉහළ ගියේය. ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, වෙළඳපොළ ණය පොලී අනුපාතික වෙත අඛණ්ඩව සම්ප්‍රේෂණය වීම සහ ඉහළ යන ආයෝජක විශ්වාසය සමඟ ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීම සඳහා සහාය වෙමින් පෞද්ගලික අංශය වෙත ලබාදෙන ණයෙහි වර්ධනය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

### **වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ**

මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ ණය පොලී අනුපාතික පසුගිය මාස කිහිපය තුළදී අඛණ්ඩව පහළ ගියේය. කෙසේ වෙතත්, මැනකදී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සමස්ත ප්‍රතිලාභ, ණය ගැනුම්කරුවන් වෙත සහ ඉන් අනතුරුව ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වීම සඳහා වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල සීඝ්‍ර පහළ යෑමක් අවශ්‍ය වේ.

### **ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතී**

ඉහත සඳහන් කළ දැනට පවතින සහ අපේක්ෂිත සාර්ව ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමටත්, 2020 මාර්තු මස 04 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කළේය. දැනට පවතින වෙළඳපොළ තත්ත්වයන් යටතේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් වෙනස් කිරීමකින් තොරව වෙළඳපොළ ණය පොලී අනුපාතික පහළ යෑම සඳහා ප්‍රමාණවත් අවකාශයක් ඇති බවද මුදල් මණ්ඩලයේ අදහස විය. කොරෝනා වෛරසයේ (COVID-19) ගෝලීය ව්‍යාප්තිය මගින් මූල්‍ය වෙළඳපොළ සහ මූර්ත ආර්ථිකයට ඇති විය හැකි කෙටිකාලීන බලපෑම අවම කිරීමට ද වෙළඳපොළ ණය අනුපාතිකවල එවැනි පහළ යෑම් උපකාරී වේ. ඉදිරි කාලයේදී ස්ථායී ආර්ථික තත්ත්වයන් පවත්වාගෙන යෑමේ අදහස පෙරදැරිව කොරෝනා වෛරසය (COVID-19) ගෝලීය වශයෙන් පැතිර යෑමෙහි බලපෑම සහ එමඟින් ශ්‍රී ලංකාවට වන බලපෑමද ඇතුළුව දේශීය හා ගෝලීය සාර්ව ආර්ථිකයේ සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතාවන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබන අතර අවශ්‍ය අවස්ථාවකදී දේශීය මූල්‍ය වෙළඳපොළ වෙතට ද්‍රවශීලතාව සැපයීම සඳහා සූදානම්ව සිටියි.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 7.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 5.00

**තොරතුරු සටහන:**

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 මාර්තු මස 05 දින පෙ.ව. 11.30 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2020 අප්‍රේල් මස 09 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

දත්ත ඇමුණුම

සංඛ්‍යා සටහන 01: උද්ධමනය

මාසය		මාර්. 19	ජූනි 19	සැප්. 19	ඔක්. 19	නොවැ. 19	දෙසැ. 19	ජන. 20	පෙබ. 20
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	4.3	3.8	5.0	5.4	4.4	4.8	5.7	6.2
	ජා.පා.මි.ද. (2013=100)	2.9	2.1	5.0	5.6	4.1	6.2	7.6	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	5.6	5.8	5.6	5.5	5.1	4.8	3.0	3.2
	ජා.පා.මි.ද. (2013=100)	5.8	6.1	5.6	5.6	5.5	5.2	3.9	-

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	සැප් 19	ඔක් 19	නොවැ 19	දෙසැ 19	ජන. 20	සැප් 19	ඔක් 19	නොවැ 19	දෙසැ 19	ජන. 20
සංචිත මුදල්	915	908	919	933	936	-9.5	-9.0	-2.4	-3.0	-1.4
පුළුල් මුදල් සැපයුම (M <sub>2b</sub> )	7,443	7,456	7,473	7,624	7,704	7.4	6.7	6.1	7.0	8.3
ශුද්ධ විදේශීය වත්කම් (අ)	127	115	97	128	117	1,560.3	779.3	325.3	291.4	196.4
ශුද්ධ දේශීය වත්කම් (අ)	7,317	7,341	7,376	7,496	7,587	5.6	4.8	4.1	4.2	4.9
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	2,732	2,729	2,702	2,767	2,887	12.5	12.6	9.6	9.9	9.9
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	755	789	803	818	820	15.1	12.5	12.2	8.3	15.3
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය (අ)	5,666	5,692	5,739	5,798	5,798	5.8	4.8	4.2	4.3	4.5
පුළුල් මුදල් සැපයුම (M <sub>4</sub> )	9,211	9,244	9,269	9,445(අ)	9,573	8.3	8.1	7.6	8.2(අ)	9.5

(අ) සංශෝධිත

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**සංඛ්‍යා සටහන 03: පොලී අනුපාතික**

පොලී අනුපාතික (%)	2019 සැප්. අවසානයට	2019 ඔක්. අවසානයට	2019 නොවැ. අවසානයට	2019 දෙසැ. අවසානයට	2020 ජන. අවසානයට	2020 පෙබ. අවසානයට	2020 මාර්. 04 දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	7.00	7.00	7.00	7.00	6.50	6.50	6.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	8.00	8.00	8.00	8.00	7.50	7.50	7.50
<b>බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)</b>	7.45	7.45	7.48	7.45	6.98	6.95	6.95
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)</b>							
දින 91	7.62	7.49	7.45	7.51	7.51	7.42	7.41
දින 182	7.75	7.65	7.67	8.02	8.15	8.06	7.99
දින 364	8.41	8.35	8.29	8.45	8.59	8.58	8.46
<b>ණය අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතීපතා)	10.49	10.44	10.15	9.74	9.68	9.47	-
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	13.91	13.71	13.65	13.59	13.47	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	13.50	13.19	12.87	12.80	12.53	-	-
<b>තැන්පතු අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	8.51	8.37	8.27	8.20	8.14	8.06	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	10.46	10.27	10.14	10.05	9.97	9.83	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	8.41	8.66	8.78	8.89	9.34	-	-

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව